

ආර්ථික විද්‍යාව - 4 - වෙළෙඳපල තුළ නිෂ්පාදන ආයතන තාර්කිකව හැසිරෙන ආකාරය හා නිෂ්පාදන සාධක වෙළෙඳපල හැසිරීම ගවේෂණය කරයි.

1.කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුමක් ලෙස සැලකිය හැක්කේ පහත සඳහන් දෑ අතරින් කවරක්ද?

- 1.භාවිත කරන අමුද්‍රව්‍ය ප්‍රමාණය
- 2.භාවිත කරන ශ්‍රම පැය ගණන
- 3.භාවිත කරන විදුලි ඒකක සංඛ්‍යාව
- 4.කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල
- 5.රියදුරන්ට කරන වැටුප් ගෙවීම.

2.නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී කිසිවක් නිෂ්පාදනය නොකරන්නේ නම්,ශුන්‍ය අගයක් ගනු ලබන පිරිවැය වර්ගය කුමක්ද?

- 1.ආවස්ථික පිරිවැය
- 2.මුළු ස්ථාවර පිරිවැය
- 3.මුළු විචල්‍ය පිරිවැය
- 4.සාමාන්‍ය පිරිවැය
- 5.මුළු පිරිවැය

3.ශ්‍රමිකයන් දිරිගැන්වීමේ අරමුණින් යම් නිෂ්පාදන ආයතනයක් ශ්‍රමිකයන්ට ගෙවනු ලබන දෛනික වැටුප ඉහළ නැගුණ විට,එම වැටුප් ඉහළ යාම ආයතනයේ නිෂ්පාදන පිරිවැයට බලපාන නිවැරදි ක්‍රමය වන්නේ,

මුළු විචල්‍ය පිරිවැය	මුළු ස්ථාවර පිරිවැය	මුළු පිරිවැය
1.අඩුවේ.	වෙනස් නොවේ	අඩු වේ.
2.අඩුවේ.	අඩු වේ	අඩු වේ.
3.වැඩිවේ.	අඩු වේ	වෙනස් නොවේ.
4.වැඩිවේ.	වෙනස් නොවේ	වැඩි වේ.
5.වැඩිවේ.	වැඩි වේ.	වැඩි වේ.

4.ආයතනයක නිමැවුම වැඩි කිරීමත් සමඟම සාමාන්‍ය ස්ථාවර පිරිවැය අඛණ්ඩව පහත වැටෙන නමුදු,එය ශුන්‍ය නොවන්නේ,

- 1.ස්ථාවර පිරිවැයක් පවතින නිසා
- 2.සාමාන්‍ය පිරිවැයක් පවතින නිසා
- 3.විචල්‍ය පිරිවැයක් පවතින නිසා
- 4.ආන්තික පිරිවැයක් පවතින නිසා
- 5.මුළු පිරිවැයක් පවතින නිසා

5.පූර්ණ තරඟකාරී ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පූර්ණ නම්‍ය ඉල්ලුම් වක්‍රයක් වන්නේ,

- 1.සමජාතීය භාණ්ඩ දක්නට තිබෙන බැවිනි.
- 2.ප්‍රචාරණ කටයුතු සිදු නොවන බැවිනි.
- 3.ඉල්ලුම් සැපයුම් බලවේග මත මිල තීරණය වන බැවිනි.
- 4.සැපයුම්කරු මිල ගනුවකු බැවිනි.
- 5.සැපයුම්කරුට තොරතුරු ප්‍රමාණවත් නොවන බැවිනි.

6.ඒකාධිකාරී තරඟ වෙළෙඳපලක ලක්ෂණයක් නොවන්නේ මින් කුමන කරුණක්ද?

- 1.වෙළෙඳපලට ප්‍රවේශවීමට බාධා නොමැති වීම.
- 2.ප්‍රභේදිත වූ භාණ්ඩ දක්නට ලැබීම.
- 3.භාණ්ඩ ප්‍රචාරණය පැවතීම.
- 4.ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටීම.
- 5.ආයතනයේ ඉල්ලුම් වක්‍රය පූර්ණ නම්‍ය ස්වරූපයක් වීම.

7.ආයතනයක් සියලුම යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම වැඩි වන්නේ නම්,එයට අදාළ වන්නේ,

- 1.හීන වන ඵල නීතියයි.
- 2.අඩුවන පරිමාණානුකූල ඵල නීතියයි.
- 3.ආන්තික ඵලදා නීතියයි.
- 4.ස්ථාවර පරිමාණානුකූල ඵල නීතියයි.
5. වැඩිවන පරිමාණානුකූල ඵල නීතියයි.

8.නිෂ්පාදනය සුවිශේෂී එකක් වීම යන ලක්ෂණය පවතින්නේ පහත වෙළෙඳපලවල් අතරින් කුමකද?

- 1.පූර්ණ තරඟය
- 2.ඒකාධිකාරී තරඟය
- 3.කතපයාධිකාරය
- 4.ද්විධිකාරය
- 5.ඒකාධිකාරය

9.කිසියම් ආයතනයක නිමැවුම සම්බන්ධ තොරතුරු පහත දැක්වේ.

නිමැවුම ඒකක	මුළු පිරිවැය රු.
0	1,000
1	1,500
2	1,800
3	2,800

4	4,600
5	5,000

ඉහත තොරතුරුවලට අදාළව ඔබට එකඟ විය හැකි පහත ප්‍රකාශය වන්නේ,

- 1.නිමැවුම ඒකක 2දී සාමාන්‍ය ස්ථාවර පිරිවැය 500කි.
2. නිමැවුම ඒකක 4දී සාමාන්‍ය ස්ථාවර පිරිවැය 900කි.
- 3.නිමැවුම ඒකක 3දී සාමාන්‍ය ස්ථාවර පිරිවැය 1,800කි.
4. නිමැවුම ඒකක 4දී සාමාන්‍ය ස්ථාවර පිරිවැය 1,150කි.
5. නිමැවුම ඒකක 5දී සාමාන්‍ය ස්ථාවර පිරිවැය 1,000කි.

10.ආර්ථික බදු කුලිය යනු,

- 1.රජයේ සේවාවන් වෙනුවෙන් රජයට ගෙවන මුදලකි.
- 2.සම්පත් භාවිතය නිසා ගෙවන ආවස්ථික පිරිවැයකි.
- 3.භූමියට කරන ගෙවීම වේ.
- 4.නිෂ්පාදන සාධක ඒවායේ පවත්නා භාවිතයෙහි රඳවා තබා ගැනීම සඳහා කරන ගෙවීමයි.
- 5.නිෂ්පාදන සාධකයක් තුළින් අපේක්ෂා කරන අවම ගෙවීම ඉක්මවා උපයා ගන්නා ආදායම ආර්ථික බදු කුලිය වේ.

පිළිතුරු

1.) 4	6.)5
2.) 3	7.)2
3.) 4	8.)5
4.) 1	9.)1
5.) 4	10.)5

සකස් කළේ -

කේ.ජී.එච්.පී.කුමාරි මිය,

ර/ශ්‍රී රාහුල මහා විද්‍යාලය,ලෙල්ලොපිටිය.